



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1978 අංක 19 දරන ණය සහනදායක
(සංශෝධන) පනත

[සහතිකය පටහන් කළේ 1978 දෙසැම්බර් මස 28 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී

1979 ජනවාරි මස 05 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
භාෂම් පත්‍රයේ II වැනි කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැක

මිල : ශත 30 යි

කැපැල් ගාස්තුව : ශත 25 යි

[සහතිකය සටහන් කළේ 1978 දෙසැම්බර් මස 28 වන දින]

එල්. ඩී.—ඩී. 28/78.

ණය සහනයක ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :—

1. මේ පනත 1978 අංක 19 දරන ණය සහනයක (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ප්‍රමුඛ කාමය.

2. මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන, ණය සහනයක ආඥාපනතේ 6 වන වගන්තියේ (ආ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය එකතු කිරීමෙන්, ඒ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ :—

81 වන අධිකාරයේ 6 වන වගන්තිය සංශෝධනය කිරීම.

“(ආ) කොළඹ මහා නගර සභා සීමාවලින් බැහැර පදිංචි මණ්ඩලයේ යම් සාමාජිකයකු විසින් හෝ සියලු සාමාජිකයන් විසින් හෝ මණ්ඩලයේ රැස්වීම්වලට පැමිණ සිටීම සඳහා කරන ලද ගමන් සම්බන්ධයෙන් දීමනාවක් හා යැපීම් මුදලක් ගෙවීම සහ ඒ දීමනා ආගණනය කරනු ලැබිය යුතු වන්නේ යම් ප්‍රමාණ අනුව ද ඒ ප්‍රමාණ.”.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තිය මෙසින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් වගන්තිය ආදේශ කරනු ලැබේ :—

ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තිය ප්‍රතිරෝධකය කිරීම.

“ශාඛා මණ්ඩලවල සාමාජිකයන්ගේ පාරිශ්‍රමය.

10. පහත දැක්වෙන කරුණු සඳහා විධිවිධාන සලස්වන නියෝග සාදනු ලැබිය හැකි ය :—

(අ) ශාඛා මණ්ඩලයක රැස්වීම්වලට පැමිණ සිටීම සඳහා හා කරන ලද යම් වැඩක් සඳහා ඒ ශාඛා මණ්ඩලයේ යම් සාමාජිකයකුට හෝ සියලු සාමාජිකයන්ට හෝ ගාස්තු ගෙවීම සහ ඒ ගාස්තු ආගණනය කරනු ලැබිය යුතු වන්නේ යම් ප්‍රමාණ අනුව ද ඒ ප්‍රමාණ;

(ආ) ශාඛා මණ්ඩලයක සාමාජිකයන් වශයෙන් ස්වකීය කාර්ය ඉටු කිරීමෙහි ලා ශාඛා මණ්ඩලයක යම් සාමාජිකයකු විසින් හෝ සියලු සාමාජිකයන් විසින් හෝ කරන ලද ගමන් සම්බන්ධයෙන් දීමනා වක් ගෙවීම සහ ඒ දීමනාව ආගණනය කරනු ලැබිය යුතු වන්නේ යම් ප්‍රමාණ අනුව ද ඒ ප්‍රමාණ; සහ

(ඇ) ශාඛා මණ්ඩලයක් පිහිටුවා ඇත්තේ යම් ප්‍රදේශයක ද ඒ ප්‍රදේශයෙන් බැහැර පදිංචි ඒ ශාඛා මණ්ඩලයේ යම් සාමාජිකයකු විසින් හෝ සියලු සාමාජිකයන් විසින්, ඒ ශාඛා මණ්ඩලයේ රැස්වීම්වලට

පැමිණ සිටීම සඳහා කරන ලද ගමන් සම්බන්ධයෙන් දීමනාවක් හා යැපීම් මුදලක් ගෙවීම, සහ ඒ දීමනා ආගන්තුක කරනු ලැබිය යුතු වන්නේ යම් ප්‍රමාණ අනුව ද ඒ ප්‍රමාණය.”.

ප්‍රධාන ප්‍රඥප්තියේ
214 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 214 වන වගන්තියෙහි (අ) ඡේදය වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ:—

“(අ) පැවරීම පිළිබඳ නොතාරිස් සාධන පත්‍රයෙහි හාමුව සහ පවරන ලද දේපළ බේරා ගැනීම හෝ මිලට ගැනීම සඳහා පැවරුම්කරුට හෝ වෙනත් තැනැත්තකුට ඇති අයිතිය පිළිබඳ විධිවිධාන වෙනත් යම් නොතාරිස් සාධන පත්‍රයක ඇතුළත්ව තිබෙන අවස්ථාවක, ඒ වෙනත් සාධන පත්‍රයෙහි හාමුව;”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
39 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 39 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙසින් සංශෝධනය කරනු ලැබේ:—

(1) ඒ වගන්තිය, ඒ වගන්තියෙහි (1) වන උපවගන්තිය ලෙස නැවත අංක කිරීමෙන්; සහ

(2) ඒ වගන්තියෙහි නැවත අංක කරන ලද (1) වන උපවගන්තියට පසුව, පහත දැක්වෙන අලුත් උපවගන්තිය එකතු කිරීමෙන්:—

“(2) නිශ්චල දේපළක් පිළිබඳ පොරොන්දු සිත්තක් කරයක් මගින් ආරක්ෂිත ණයක් සම්බන්ධයෙන් මේ ආඥාපනත යටතේ සහතිකයක් දෙනු ලැබ තිබෙන්නා වූ ද ඒ සහතිකය දෙනු ලැබීමෙන් පසුව, ඒ දේපළ නැවත ලබා ගැනීම සඳහා යම් අධිකරණයක තබාගත් පවරනු ලබන්නා වූ ද අවස්ථාවක එම අධිකරණය විසින්—

(අ) ඒ ණය හා සම්බන්ධ, ණය හිමියා වෙත ඒ දේපළෙහි අයිතිය සතු වී තිබුණ ද, ඒ ණය හා සම්බන්ධ ණය කරු විසින් ඒ ණය සහ ඒ ණය වෙනුවෙන් පොලිය, අධිකරණය හුදුසු යයි අදහස් කරන වාදික ගණනකින් සහ අධිකරණය හුදුසු යයි අදහස් කරන අවුරුදු දහයකට නොවැඩි කාල සීමාවක් තුළ දී ගෙවනු ලැබූ විට, ඒ දේපළෙහි අයිතිය සහ සන්නිකය ණයකරුට ආපසු පැවරීම සඳහා අවශ්‍ය වන හුදුසු ආඥා කරනු ලැබිය හැකිය; තව ද

(ආ) ඒ ණය හිමියා විසින් හෝ ඒ දේපළ පිළිබඳ අයිති යට ණය හිමියා මාර්ගයෙන් හිමිකම් පාන යම් තැනැත්තකු විසින් හෝ ඒ නඩුව පවරන ලද අවස්ථාවක, ඒ ණය හිමියාට හෝ ඒ තැනැත්තාට හෝ ඒ නඩුව සම්බන්ධයෙන් නඩු ගාස්තු නොදිය යුතු ය. තව ද ඒ ණය බේරුම් කිරීම සඳහා වූ ඉල්ලීම

මණ්ඩලය වෙත ලැබීමෙන් පසු, යම් කාල සීමාවක් වෙනුවෙන් ඒ ණය සම්බන්ධයෙන් නියමිත ප්‍රමාණයට වැඩි නොවන ප්‍රමාණයක් මත වූ, සුළු පොලියට වැඩි යම් පොලියක් ඒ ණය සඳහා නොදිය යුතු ය."

6. ප්‍රධාන ප්‍රඥප්තියෙහි 63 වන වගන්තිය මෙයින් පරිවර්තනය කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රඥප්තියේ 63 වන වගන්තිය ප්‍රතිශෝජනය කිරීම.

"නියෝග ක්‍රියාත්මක වන දිනය.

63. (1) අමාත්‍යවරයා විසින් සාදන ලද සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු අතර—

(අ) ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ දිනයට පූර්වයෙන් වූ ද එම නියෝගයෙහි සඳහන් කරනු ලබන්නා වූ ද දිනයක සිට එම නියෝගය ක්‍රියාත්මක විය යුතු යයි එහි ප්‍රකාශිතව ඇත් නම්, මේ ආඥා පනත ක්‍රියාත්මක වූ දිනයට පෙර දින යක් නොවිය යුතු එම පූර්ව දිනයෙහි සිට එම නියෝගය ක්‍රියාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය; නැතහොත්

(ආ) එවැනි කිසිම පූර්ව දිනයක් එහි සඳහන්ව නොමැති නම්, එය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ දිනයෙහි හෝ, එහි සඳහන් කරනු ලබන යම් පසු දිනයක හෝ එය ක්‍රියාත්මක විය යුතු ය.

(2) අමාත්‍යවරයා විසින් සාදන ලද සෑම නියෝගයක් ම, එය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ පසු හැකි පහසු ඉක්මණින් අනුමතය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

(3) එසේ අනුමත කරනු නොලැබූ සෑම නියෝගයක් ම, එය යටතේ කලින් කරන ලද කිසිවකට ඉන් හානියක් නොවන පරිදි එ අනුමතයේ දින සිට පරිවර්තනය වූ ලෙස සලකනු ලැබිය යුතු ය.

(4) එම නියෝගය එසේ පරිවර්තනය වූ ලෙස සලකනු ලැබිය යුතු දිනය, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු ය."

ප්‍රධාන
ප්‍රඥප්තියේ
64 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 64 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(1) ඒ වගන්තියෙහි “නිශ්චල දේපළ පිළිබඳ පොරොන්දු සින්තක්කරය” යන්නෙහි අර්ථකථනය වෙනුවට පහත දැක්වෙන අර්ථකථනය ආදේශ කිරීමෙන් :—

“නිශ්චල දේපළ පිළිබඳ පොරොන්දු සින්තක්කරය” යන්නෙන් නොතාරිස් සාධන පත්‍රයක් මගින් නිශ්චල දේපළක් පිළිබඳව කරනු ලබන වූ ද, ඒ සාධන පත්‍රයෙහි හෝ වෙනත් යම් නොතාරිස් සාධන පත්‍රයක සඳහන් කාල සීමාවන් ඇතුළත ඒ දේපළ බේරා ගැනීම හෝ මිලට ගැනීම සඳහා දේපළ පැවැර, විකුණු හෝ අත්සතු කළ තැනැත්තාට හෝ වෙනත් යම් තැනැත්තකුට ඇති අයිතියට, ඒ සාධන පත්‍රය ප්‍රකාර හෝ ඒ වෙනත් නොතාරිස් සාධන පත්‍රය ප්‍රකාර පවත්වන්නා වූ ද යම් පැවරීමක්, විකිණීමක් හෝ අත්සතු කිරීමක් අදහස් වේ;” තව ද,

(2) ඒ වගන්තියෙහි “ණය හිමියා” යන්නෙහි අර්ථකථනය වෙනුවට පහත දැක්වෙන අර්ථකථනය ආදේශ කිරීමෙන් :—

“ණය හිමියා” යන්නෙන් ණයක් අය විය යුතු තැනැත්තකු අදහස් වන අතර, ඒ තැනැත්තාගේ උරුමක් කරුවන්, පොල්මැකරුවන් සහ අද්මිනිස්ත්‍රාසි කරුවන් ද, මේ ආඥාපනතෙහි අර්ථනුකූල වූ උක සක් වැනි නිශ්චල දේපළ පිළිබඳ පොරොන්දු සින්තක්කරයකින් ආරක්ෂිත ණයක් සම්බන්ධ යෙන් වූ විට, ඒ දේපළෙහි පැවරුම්ලාභී ද, ඒ පැවරුම් ලාභීන්ගේ උරුමක්කරුවන්, පොල්මැකරුවන් සහ අද්මිනිස්ත්‍රාසිකරුවන් ද ඊට ඇතුළත් වන නමුත් රජය හෝ 01(2) වන වගන්තිය යටතේ නියෝග මගින් නියමිත යම් තැනැත්තකු හෝ මණ්ඩලයක් හෝ ඊට ඇතුළත් නොවේ.”

ප්‍රධාන
ප්‍රඥප්තියට
කරන ලද
ඇතැම්
සංශෝධන
අතින්
බල පා යුතු
බව.

8. මේ පනතේ 2 වන සහ 3 වන වගන්ති මගින් ප්‍රධාන ප්‍රඥප්තියට කරන ලද සංශෝධන, 1978 මාර්තු මස 20 වන දින සිට බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය.